



(නවවැනි පාර්ලිමේන්තුව - සිව්වැනි සභාවාරය)

අංක 1(3).]

පාර්ලිමේන්තුවේ අංක 1 දරන

න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකය

නිකුත් කළේ 2023 පෙබරවාරි 24 සිකුරාදා

2023 මාර්තු 07 අඟහරුවාදා

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*

අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ජනවාරි 19 දිනැති අංක 2315/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.02.21 දින ඉදිරිපත් කරන ලද රෙගුලාසි අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමිය,— වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියෝග,— (469 අධිකාරය වූ) වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2ඇ, 5 සහ 5අ වගන්ති සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 අගෝස්තු 08 දිනැති අංක 2292/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.02.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,— මෝටර් වාහන පනත යටතේ නියෝග,— (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 8, 10, 14, 15, 18, 19ඇ, 30, 37, 42, 139ඇ, 139ඌ, 195 සහ 231 වගන්ති සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 නොවැම්බර් 14 දිනැති අංක 2306/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2023.02.21 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

*

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2018),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(c) වගන්තිය යටතේ 2022.08.31 දින ඉදිරිපත් කරන ලද 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

(නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් 2022.11.22 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

(2)

*

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,— ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2018),— 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (2)(c) වගන්තිය යටතේ 2021.11.08 දින ඉදිරිපත් කරන ලද 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ 2018 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2021.12.03 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.28 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව (2013),— 2007 අංක 07 දරන සමාගම් පනතේ 151(2) වගන්තිය යටතේ 2022.11.24 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ 2013 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව (2014),— 2007 අංක 07 දරන සමාගම් පනතේ 151(2) වගන්තිය යටතේ 2022.11.24 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ 2014 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2013),— 1975 අංක 24 දරන පනතින් සංශෝධිත 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2020.02.19 දින ඉදිරිපත් කරන ලද, 2013.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තල් සංවර්ධන මණ්ඩලයේ 2013 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2014),— 1975 අංක 24 දරන පනතින් සංශෝධිත 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2020.02.19 දින ඉදිරිපත් කරන ලද, 2014.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තල් සංවර්ධන මණ්ඩලයේ 2014 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2015),— 1975 අංක 24 දරන පනතින් සංශෝධිත 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2020.02.19 දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තල් සංවර්ධන මණ්ඩලයේ 2015 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව (2015),— 2000 අංක 23 දරන තුරුසවිය අරමුදල පනත යටතේ 2017.06.22 දින ඉදිරිපත් කරන ලද, 2015.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තුරුසවිය අරමුදලේ 2015 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව (2019),— 2000 අංක 23 දරන තුරුසවිය අරමුදල පනත යටතේ 2021.11.08 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තුරුසවිය අරමුදලේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව (2020),— 2000 අංක 23 දරන තුරුසවිය අරමුදල පනත යටතේ 2022.11.15 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් තුරුසවිය අරමුදලේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2017),— 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමණාකරණ ආයතන පනතේ 23 වගන්තිය යටතේ 2019.06.19 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019),— 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමණාකරණ ආයතන පනතේ 23 වගන්තිය යටතේ 2022.05.04 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා කපු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2017),— 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ 23 වගන්තිය යටතේ 2019.10.23 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා කපු සංස්ථාවේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව (2019),— 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත යටතේ 2022.02.11 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් පොල් පර්යේෂණ ආයතනයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව (2019),— 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ 2022.04.08 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2019),— 1975 අංක 35 දරන කුඩා තේ වතු සංවර්ධන පනත යටතේ 2022.11.08 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020),— 1975 අංක 35 දරන කුඩා තේ වතු සංවර්ධන පනත යටතේ 2022.11.23 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව (2020),— 1930 අංක 10 දරන රබර් පර්යේෂණ ආඥා පනතේ 8(9) වගන්තිය යටතේ 2022.11.08 දින ඉදිරිපත් කරන ලද, 2020.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.25 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.30 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා,— ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව (2017),— 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 22-27 වගන්ති යටතේ 2019.10.08 දින ඉදිරිපත් කරන ලද, 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික ක්‍රීඩා අරමුදලේ 2017 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.22 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍යතුමා,— ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව (2019),— 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 22-27 වගන්ති යටතේ 2022.05.05 දින ඉදිරිපත් කරන ලද, 2019.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ජාතික ක්‍රීඩා අරමුදලේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතු ය.

(ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් 2022.11.22 දින සලකා බලා එකී කාරක සභාවේ වාර්තාව 2022.11.26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.)

*** සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.**
